



# කැලණිය විශ්වවිද්‍යාලය -ශ්‍රී ලංකාව

බාහිර විභාග අංශය

වාණිජ හා කළමනාකරණ අධ්‍යාපන පියාය

වාණිජවිද්‍යාවේදී (විශේෂ) උපාධි ද්විතීය පරීක්ෂණය (බාහිර) 2009

2010 ඔක්තෝබර්/නොවැම්බර්

## BCOM E 2015 – අලෙවිකළමනාකරණය

ප්‍රශ්න සංඛ්‍යාව : 07

කාලය : පැය 03 ඩි

පළමුවන ප්‍රශ්නය ඇතුළුව තවත් ප්‍රශ්න හතරකට (04) පිළිතුරු සපයන්න.

(01) පහත සඳහන් සිද්ධිය කියවා අවසානයේ අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

### පිටිසා පටන

1996 සිට ජාත්‍යන්තර පිටිසා දාමය වෙළඳපාලට ප්‍රවිෂ්ට වීමත් සමග අධි මිල සන්නම් සහිත පිටිසා සඳහා වැඩි තැකැරුවක් තිබුණි. “ බොම්නොස් ” සහ “ පිටිසා හට් ” නම් එක්සන් ජනපදයේ ද්වැන්ත ක්‍රියාකාර්ය පැවතුම්කරුවන් 1996 වර්ෂයේදී ඉන්දියා වෙළඳපාලට ප්‍රවිෂ්ට විය. ඉතාලි ජාතිකයින් විසින් ප්‍රථම වරට ලේඛනගත කළ ආකාරයට ඔවුන්ටන් මූලික වට්ටෝරුවක් ඇති අතර සන්නම් පක්ෂපාතීත්වයක් ඇතිකර ගැනීම සඳහා මොවුන් ඉමහත් පරිග්‍රැමයක් දරන ලදී. බොම්නොස් සහ පිටිසා හට් විසින් වෙළඳපාලේ විශාල කොටසක් අත්‍යන්තර ගැනීම සඳහා උත්සාහ දරන ලදී.

පිටිසා ආයතනයේ සුවිශේෂී විකුණුම් ප්‍රස්තුතය වූයේ “ හෝජන අත්දැකීම ” වන අතර බොම්නොස් ආයතනයේ සුවිශේෂී විකුණුම් ප්‍රස්තුතයට වූයේ “ මිනිත්තු 30 ඇතුළත බෙදාහැරීමයි. ” වෙළඳපාල විනිවිද යාම සඳහා මෙම දෙපාර්තමේන්තු විසින්ම ඔවුන්ගේ වට්ටෝරුව ඉන්දියානු රුවියට ගැලපෙන අයුරින් තැවත සකස්කරන ලදී. බොම්නොස් එක් පියවරක් ඉදිරියට තබමින් ප්‍රාදේශීයව ඇති විවිධත්වයට සරිලන අයුරින් විවිධ රසයන් හාවිතා කරන ලදී. තවදී, බොම්නොස් ආයතනය ඇණවුම් පහසුවෙන් ලබාගැනීම සඳහා ගාස්තු රහිත එක් අංකයක් රට පුරා හාවිතා කරන ලදී. බොම්නොස් සහ පිටිසා හට් විසින් ඔවුන් වෙළඳපාලට ඇතුළු වූ දා සිට වෙළඳපාල පුළුල් කරන ලදී. බොම්නොස් විසින් 1996 දී එක් වෙළඳ සැලකින් ආරම්භ කළ ව්‍යාපාරය 2001 අප්‍රේල් 01 වෙනිදා වන විට වෙළඳසැල් 101 දක්වා පුළුල් කරන ලදී. එසේම පිටිසා හට් 1996 දී තනි වෙළඳසැලකින් ආරම්භ කළ ව්‍යාපාරය 2001 වසර වන විට වෙළඳසැල් 19 ක් දක්වා වර්ධනය කරන ලදී.

බොම්නොස් ඉන්දියා වෙළඳපාල තුළට ප්‍රවිෂ්ට වන කාලයේදී හාණ්ඩ නිවසටම බෙදාහැරීම යන සංකල්පය පැවතියේ එහි වර්ධන අවධියේය. එම සංකල්පය ප්‍රධාන නගරවල පමණක් ඇති අතර මිනුසිලි අසල්වැසි ක්‍රියාකාර්ය පැවතුම් ප්‍රධාන නගරවල පමණක් බෙදාහැරීම සිදුකරන ලදී. ප්‍රවලිත හෝජනාගාරයකින් ආහාර ගැනීම ඉතා පිළිගත් ක්‍රමයකි. ඉන්දියානු වෙළඳපාල විනිවිදයාම සඳහා බොම්නොස් විසින් ඇණවුමක් ලැබුණු මොහොතේ සිට මිනිත්තු 30 ඇතුළත නිවසටම බෙදාහැරීමේ ඒකාබද්ධ පද්ධතියක් හඳුන්වාදෙන ලදී. අනෙක් අතට පිටිසා හට් විසින් “ හෝජනාගාරය තුළ ආහාර ගැනීමෙන් ලබන වින්දනය ” යන සංකල්පය වඩාත් අවධාරණය

කරන ලදී. තවද එය පවුලේ හෝජනාගාරයක් ලෙස ස්ථාපිත කර ඇති අතර කුඩා දරුවන් සඳහා ද සැලකිල්ල දක්වා ඇත. නමුත් එහි බෙදා හැරීමේ සේවාව කාලසීමාවක් තුළ සිදුවන්නේ තැත.

බොමිනෝස් ඉන්දියානු වෙළඳපාලට ප්‍රවිෂ්ට වූ දා සිට දේශීය රසයට ගැලපෙන අයුරින් අලුත් රස නවයකින් පිටසා මතුපිට අතුරණයන් හඳුන්වා දෙන ලදී. ඉන්දියාවේ විවිධ ප්‍රදේශ සඳහා විවිධ රසයන් හඳුන්වා දෙන ලදී. ප්‍රධාන විධායක නිලධාරී ගොතම් අද්වානි පවසන අන්දමට “ ඉන්දියානු රසය සුවිශේෂී වන අතර ඔවුන් සතුවූ කිරීම ද ඉතා අපහසු අතර අන්හදාබැඳීම් සඳහා ද තැකැරුවක් දක්වන්නේ තැත. ” ආහාරවල රසයද ප්‍රදේශයෙන් ප්‍රදේශයටද වෙනස් වේ. ඉතා ඉක්මනින්ම පිටසා හට ද බොමිනෝස් උපායන් අනුගමනය කළ අතර රසවත් කුකුල් මස් සහිත පිටසා වෙළඳපාලට ඉදිරිපත් කරන ලදී. මිට අමතරව 100% එළවුල පමණක් ඇති හෝජනාගාරයක් අහමදාබාත්වල ආරම්භ කරන ලදී. තවද පිටසා හට විසින් හයිඩාබාත් හි හෝජනාගාරයක් ආරම්භ කළ අතර (අන්දා ප්‍රදේශ) එහි ප්‍රාදේශීය සුවිශේෂීයත්වය වනුයේ හරක් මස් සහ උරු මස් රහිත හලාල් මස් සහ කුකුල් මස් පමණක් අඩංගු නිෂ්පාදිතයක් වෙළඳපාලට ඉදිරිපත් කිරීමයි.

බොමිනෝස් 12” පිටසා එකක් රු. 265/- අලෙවිකරණ ලදී. ලුයිකොන් ඉන්ටරනැශනල් ආයතනයේ අලෙවි කළමණාකරු වන පන්කාංශ බටරා පැවසු ආකාරයට “ ඉන්දියානුවන් වටිනාකම අගයන අතර මිලට සංවේදී නොවේ. පාරිභෝගිකයන් ආකර්ශනය වන වටිනාකමක් අප ඉදිරිපත් කළ යුතුය. ” ඉහළ මිල මගින් ඉහළ ගුණත්වයකින් යුත් අමුදුවා හාවිතා කිරීම අදහස් කෙරේ. කෙසේ වූවත් පිටසා හට විසින් ඉහළ නෘත්‍ය ලද තරගකාරීත්වයට මුහුණදීම සඳහා බොමිනෝස් විසින් මිල අඩුකිරීම වටිනම් සහ අනුපූරකයන් පාරිභෝගිකයන් ආකර්ශනය කරගැනීම සඳහා ලබාදෙන ලදී. ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර දාමය සාර්ථක වූයේ ඔවුන් මිලගණන් වීමිවල අලෙවිකරණ ආහාර වල මිල ගණන් දක්වා අඩුකලොත් පමණි.

බොමිනොස් සහ පිටසා හට යන ආයතන දෙකම දත්ත සමූදායක් හාවිතාකර අලෙවිකරණ කටයුතු සිදුකරන අතර විශේෂ පොරොන්දු සහ අධ්‍යා රේඛීය (below the line) ක්‍රියාමාර්ග සහ වැඩි තැකැරුතාවයක් දක්වයි. බොමිනෝස් ඔවුන්ගේ අලෙවිකරණ අයවැයෙන් 50% යොදවන්නේ විශේෂ ප්‍රධානයන් සහ වටිනම් සඳහා වන අතර තවද සාජ්‍ය බෙදාහැරීම සහ පිටසා ප්‍රහුණු කිරීමේ පානි සඳහා ද මුදල් යොදවයි.

2000 මාර්තු මාසයේදී බොමිනෝස් පිටසා මිල ගණන් 40% කින් පහත දැමීය. ආවරණ තුනක් සහිත සාමාන්‍ය පිටසා එකක මිල රු.225 සිට රු. 130 දක්වා පහත හෙලතු ලැබේය. 2000 ඔක්තෝබර් මාසයේදී වැඩි සටහනක් ක්‍රියාත්මක කළ අතර එහිදී දින 5 ක් තුළ ඇණවුමක් ලබාදුන් පාරිභෝගිකයන්ට එකක මිලකට පිටසා දෙකක් ලබාදෙන ලදී. මෙම කාලයේදීම පිටසා හට විසින් “ One rupee pan deal ” නමින් ද වැඩි සටහනක් ක්‍රියාත්මක කරන ලදී.

බොමිනෝස් සහ පිටසා හට ආරම්භයේ දී ඔවුන්ගේ ප්‍රවාරණ උපායන් බැනර්, දුන්වීම් ප්‍රවරු සහ විශේෂ ප්‍රවර්ධනයන්ට පමණක් සීමා කරවීය. 2000 අගෝස්තු මාසයේදී බොමිනෝස් විසින් “ Hungry Kya ? ” (මබට බඩිගිනිදි ) යන මැයෙන් දුන්වීම් මාලාවක් රුපවාහිනිය මාධ්‍ය මගින් දියත් කරන ලදී.

2000 මාර්තු මාසයේදී බොමිනෝස් ඉන්දියාව තුළ වෙළඳසැල් 37 විවෘත කරන ලදී. 2000 අප්‍රේල් සහ 2001 පෙබරවාරි කාලයතුළ බොමිනෝස් තවත් වෙළඳසැල් 64 ඉන්දියාව තුළ ආරම්භ කරන

ලදී. වැඩිම වෙළඳසැල් ප්‍රමාණයක් වන වෙළඳසැල් 17 ක් දිල්ලි වල ස්ථාපිත කර ඇති අතර 13 ක් මුම්බායි හි පිහිටුවා ඇත.

2001 වර්ෂයේ අග හාගයේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් පිටිසා හට විසින් අමතර හෝජනාගාර පහක් මුම්බායිහි විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර ඉන්දියාවේ ප්‍රධාන නගර අතර හෝජනාගාර 30 ක් ආරම්භ කිරීමට සැලසුම් කරන ලදී. ඔවුන්ගේ ප්‍රකාශයන්ට අනුව ආයතනය විසින් සැම හෝජනාගාරයක් සඳහාම රු. මිලියන 30 ක් ආයෝජනය කිරීමට සැරසේ.

2001 මාර්තු මාසයේදී පිටිසා හට විසින් මුම්බායිහි ජ්‍යෙන් නැමැති ප්‍රදේශයේ මහල් තුනක් සහිත 125 දෙනෙකුට අසුන්ගත හැකි හෝජනාගාරයක් විවෘත කරන ලදී. ආයතනයේ ප්‍රධානියෙක් පවසන ආකාරයට, “ වර්තමානයේ තරුණ පරපුරේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ප්‍රධාන නගර අතර හෝජනාගාර ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ ”

(Reference: [www icmrindia.org/free%20 resources/casestudies/pizzawars1.htm](http://www.icmrindia.org/free%20resources/casestudies/pizzawars1.htm))

- (අ) මෙම ආයතන දෙක ඉන්දියානු වෙළඳපොලට ප්‍රවිෂ්‍ය වීමට සැලසුම්කිරීමේදී සලකා බැලු ප්‍රධාන සාධක කවරේද ?

(ලකුණු 14)

- (ආ) මෙම ආයතන දෙකහි කුමන උපාය මාර්ගික මූලපිරීම් ඉන්දියානු වෙළඳපොල අත්පත් කර ගැනීම සඳහා උපකාරී වූයේ ද ?

(ලකුණු 14)

(මුළු ලකුණු 28)

02. (අ) වටිනාකම් දාම විශ්ලේෂණය යන සංකල්පය සුදුසු නිදසුන් හාවිතා කොට විස්තර කරන්න.

(ලකුණු 09)

- (ආ) වටිනාකම් ප්‍රස්තුතය (value propositions) හැඳුනාගෙන එම එක් එක් වටිනාකම් විෂයපථයට (value domain) පාරිභෝගිකයන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි විස්තර කරන්න. ඔබගේ පිළිතුර නිදසුන් මගින් සහාය කරන්න.

(ලකුණු 09)

(මුළු ලකුණු 18)

03. (අ) වෙළඳපොල බණ්ඩනයෙහි ප්‍රධාන පදනම් ප්‍රත්‍යක්ෂ මූල සාධක හාවිතා කොට විස්තර කරන්න.

(ලකුණු 09)

- (ආ) ස්ථානගත කිරීම යනු , හාණ්ඩයක් පාරිභෝගිකයාගේ මනස තුළ තැන්පත් කිරීමයි. අලෙවිකරුවන් ස්ථානගත කරනුයේ සන්තම වන අතර, හාණ්ඩය නොවේ. තරගකාරී වාසි ලබා ගැනීම සඳහා ව්‍යාපාර ආයතන ස්ථානගත කිරීමේ උපාය මාර්ග හාවිතා කරන්නේ කෙසේදැයි විස්තර කරන්න.

(ලකුණු 09)

(මුළු ලකුණු 18)

04. (අ) සන්තම යන සංකල්පය අර්ථ දක්වා, සත්තමක ප්‍රධාන මට්ටම් සුදුසු තිද්සුන් හාවිතා කොට විස්තර කරන්න.

(ලකුණු 09)

(ආ) නිෂ්පාදන ජීවන වකුදේ පරිණත අවදියේ පවතින හාන්ධියක් තෝරාගෙන ආයතනයක් විසින් එම අවදියේ ගතයුතු උපක්‍රමයන් විස්තර කරන්න.

(ලකුණු 09)

(මුළු ලකුණු 18)

05. (අ) ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන ඔවුන්ගේ හාන්ධි සහ සේවාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා සඡ්‍ර අලෙවිකරණ උපක්‍රමයන් යොදාගතී. සුදුසු තිද්සුන් හාවිතා කොට ඉහත ප්‍රකාශය විවාරන්න.

(ලකුණු 09)

(ආ) පාරිභෝගික හාන්ධි සහ කාර්මික හාන්ධි ප්‍රවර්ධනය සඳහා යොදාගත යුතු විභාත් සුදුසු සන්නිවේදන මෙවලම් මොනවාද ?

(ලකුණු 09)

(මුළු ලකුණු 18)

06. (අ) පාරිභෝගික මිලදී ගැනීමේ හැසිරීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක විස්තර කරන්න.

(ලකුණු 09)

(ආ) පාරිභෝගික තීරණ ගැනීමේ ක්‍රියාවලිය සුදුසු තිද්සුන් මගින් විස්තර කරන්න.

(ලකුණු 09)

(මුළු ලකුණු 18)

07. (අ) උපාය මාර්ගික සැලසුම් කරනයේ ප්‍රධාන පියවරයන් පැහැදිලි කරන්න.

(ලකුණු 09)

(ආ) මධිකල් පෝටර්ගේ මූලික උපාය මාර්ග සුදුසු තිද්සුන් මගින් විස්තර කරන්න.

(ලකුණු 09)

(මුළු ලකුණු 18)